



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව சமுர்த்தி அபிவிருத்தி திணைக்களம் Department of Samurdhi Development

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය
மகளிர் சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுவூட்டல் அமைச்சு
Ministry of Women, Child Affairs and Social Empowerment



මගේ අංකය DSD/HO/05/MF/01/වක්‍රලේඛ
எனது இல DSD/HO/05/MF/01/வகுவேலி
My No

ඔබේ අංකය
உமது இல
Your No

දිනය 2023.04.27
திகதி
Date

සමෘද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක - 2023/05

සමෘද්ධි ප්‍රජාමූල බැංකු ජාලක මණ්ඩල/ බැංකු සමිති විධායක කමිටු සභාපතිවරුන්,
සමෘද්ධි බැංකු/ බැංකු සමිති කළමනාකරුවන් වෙත

සමෘද්ධි ප්‍රජාමූල බැංකු කළමනාකරුවන්, කාර්යය මණ්ඩල සහ ක්ෂේත්‍ර ගත සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා විශේෂ මාසික දීමනාව ලබා දීම

සමෘද්ධි ප්‍රජාමූල බැංකු, සමෘද්ධි ලාභීන් ඇතුළු අඩු ආදායම් ලබන ප්‍රජාවට ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ඇතුළු වෙනත් මූල්‍ය සේවාවන් සපයමින් ඔවුන්ගේ ජීවනෝපාය කටයුතු සංවර්ධනයට අත ලබා දෙන ප්‍රධාන ක්ෂුද්‍ර මූල්‍ය බැංකු ජාලය වේ. 2013 අංක 01 දරණ දිවි නැගුම/ සමෘද්ධි පනතේ අරමුණු ඉටු කර ගැනීම හා දැනට පවතින වාතාවරණයට මුහුණ දීමට අවශ්‍ය පහසුකම් සකස් කිරීම පිළිබඳවද මෙම උපදෙස් නිකුත් කරනු ඇත.

මෙම සමෘද්ධි බැංකු ජාලයේ කළමනාකරුවන්, සහකාර කළමනාකරුවන් ඇතුළු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ලෙස සමෘද්ධි බැංකු මගින් සපයන මූල්‍ය සේවා ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂමව හා ඵලදායීව ලබා දීමට විශාල මානව සම්පත් සේවයේ යොදවා ඇත.

කාර්යය මණ්ඩල වල රැකියා තෘප්තිය සහ සේවක අභිප්‍රේරණය ඉහළ නැංවීම තුළින්, අපගේ සේවාවල ගුණාත්මකභාවය ඉහළ නංවීම සඳහා නිලධාරීන්ට මාසිකව මූල්‍ය දීමනාවක් ලබා දීම, සේවක ඇගයීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සේවක පුහුණු වීම සහ උසස් අධ්‍යාපන කටයුතු වලට යොමු කිරීම වැනි විවිධ වූ වැඩසටහන් රැසක් දැනටමත් ක්‍රියාත්මක වේ.

එසේම සමෘද්ධි බැංකු පද්ධතියට ඉදිරියේදී ඇති විය හැකි අභියෝගවලට මුහුණ දීම සඳහා සමස්ථ සමෘද්ධි කාර්යය මණ්ඩලය විවිධ මානයන් හඳුනා ගනිමින් සමෘද්ධි බැංකු ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම සඳහා අභිප්‍රේරණ ක්‍රියාවලියක් හඳුන්වා දීමද වැදගත් වේ.

ඒ අනුව, සමෘද්ධි බැංකු කාර්යය මණ්ඩලය සඳහා දැනට ලබාදෙන මාසික දීමනාව තවදුරටත් ඉහළ නැංවීමටත්, ක්ෂේත්‍ර ගත සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ටද මාසික දීමනාවක් ලබා දීමට සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා බැංකු සමිති කළමනාකරණ මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අංක 2023/114/01 දරණ කළමනාකරණ මාණ්ඩලික පත්‍රිකාවට 2023.04.10 දින අනුමැතිය ලබා දී ඇත.

එම මාණ්ඩලික පත්‍රිකාව සහ ඊට ලබාදුන් උපදෙස් මත, සමෘද්ධි බැංකු කාර්යය මණ්ඩලය සහ ග්‍රාම නිලධාරී වසම් හාර සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට මාසිකව විශේෂ දීමනාවක් ලබා දීමට අදාළ වක්‍රලේඛ උපදෙස් මෙමගින් ලබා දෙන බව කාරුණිකව දන්වමි.

1 වන අදියර, 4 වන මහල, සෙත්තිරිපාය, බත්තරමුල්ල. / 1st කட்டම, 4 වන මාල, සෙත්තිරිපාය පත්‍රගුල්ල / 1st Step, 4th floor, Sethsiripaya Battaramulla

අධ්‍යක්ෂ ජනරාල් பணிப்பாளர் தலைமையதிபதி Director General Tel- 011-2872202 Fax - 011-2889002 E-mail- dgsamurdhi@gmail.com	අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන හා ආයතන) மேலதிக பணிப்பாளர் தலைமையதிபதி (நிர்வாகம்/தாபனம்) Additional Director General (Admin & Establishment) 011-2873799 011-2873996 diradmin@samurdhi.gov.lk	ප්‍රධාන ගණකාධිකාරී பிரதான கணக்காளர் Chief Accountant 011-2869742 011-2869742 finance@samurdhi.gov.lk	අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය) பணிப்பாளர் (குறு நிதி) Director (Micro Finance) 011-2889003 011-2887469 Hot Line:0112-885582	කාර්යාලය அலுவலகம் Office 0112872202 01 Hot Line: 011- 2887722
--	--	---	--	--

02. අනුමත මාසික දීමනා මුදල

2.1

විස්තරය	දැනට ලබන විශේෂ දීමනාව	එකතු කළ අගය	උපරිම මාසික දීමනාව (රු.)
1. සමාද්ධි ප්‍රජාමූල බැංකුව			
බැංකු කළමනාකරු	5000	2500	7500
සහකාර කළමනාකරු	4500	2500	7000
පොත් තබන්නා	4000	2000	6000
ගිණුම් ලිපිකරු - 1	4000	2000	6000
ගිණුම් ලිපිකරු - 2	4000	2000	6000
මුදල් අයකැමි	4000	2000	6000
2. සමාද්ධි බැංකු කලාප සහකාර	2000	2000	4000
3. ග්‍රාම නිලධාරී වසම්වල සේවයේ ක්ෂේත්‍රගත සමාද්ධි සංවර්ධන නිලධාරීන් (එක් අයෙකු සඳහා)	-	-	2000

2.2 කළමනාකරු රජයේ පිළිගත් අනුමත නිවාඩු සිටින අවස්ථාවක, එම රාජකාරි වල වැඩ බලන කළමනාකරු/ සහකාර කළමනාකරු අනුමත මාසික දීමනාව සඳහා සුදුසුකම් ලබයි. මෙහිදී වැඩ බැලීම අවම වශයෙන් මාස 01ක් සිදු කර තිබිය යුතුය. ඒ සඳහා වක්‍රලේඛ උපදෙස් මත ලිඛිතව තනතුරට පත් කර තිබිය යුතුය. මෙම අවස්ථාවේ නිවාඩු ලබා සිටි නිලධාරියාට දීමනාව නොගෙවිය යුතුය.

2.3 ක්ෂේත්‍ර ගත සමාද්ධි සංවර්ධන නිලධාරියෙකු නිත්‍ය ග්‍රාම නිලධාරී වසමට අමතරව පුරප්පාඩු ග්‍රාම නිලධාරී වසමක වැඩ බලන විටක මාසික දීමනාව ලැබීමට සුදුසුකම් ලබයි. එක් නිලධාරියෙකු ග්‍රාම නිලධාරී වසම් 01ට වඩා වැඩ බලන විටක උපරිම වැඩ බලන එක් ග්‍රාම නිලධාරී වසමකට පමණක් දීමනාව ලබා දිය යුතුය.

2.4 කලාප සහකාර තනතුරෙහි ක්ෂේත්‍රගත සමාද්ධි සංවර්ධන නිලධාරියකු වැඩ බලන විටක, එම නිලධාරියාට මාසික දීමනාව ලබා දිය යුතුය.

2.5 යම් නිලධාරියෙකු සේවය අත් හිටුවා ඇති විටක සහ දෙපාර්තමේන්තුව මගින් විනය පරීක්ෂණයක් පවත්වන විටක දීමනාව නොගෙවිය යුතුය. ඉදිරි දිනක චෝදනා වලින් නිදහස් කළ විට සුදුසුකම් සපුරා ඇත්නම් දීමනාව ලබා දිය හැකිය.

03. දීමනාව ලබා ගැනීමට සම්පූර්ණ කළ යුතු නිර්ණායක සහ සුදුසුකම්

පහත සඳහන් පරිදි, බැංකු/ කලාප සහකාර/ ක්ෂේත්‍ර ගත නිලධාරීන් වෙත වෙනම මතු කියවන සුදුසුකම්/ නිර්ණායක සියල්ලම සපුරා ඇති විටක පමණක් දීමනාව ලැබීමට සුදුසුකම් ලබයි.

3.1 සමාද්ධි ප්‍රජාමූල බැංකුව

01 පෙර වර්ෂයේ උපයාගත් ශුද්ධ ලාභය රු. මිලියන 03 හෝ ඊට වැඩි විය යුතුය.

02 දීමනාව ලබන මාසය අවසානයේ සමස්ත බොල් ණය අනුපාතය 3%ක් සහ කල් පසුව ණය අනුපාතය 5% හෝ ඊට අඩු අගයක් ගෙන තිබීම.

03 සාමාජික, ළමා, දිරිය මාතෘ සහ කණ්ඩායම් (සමූහ) තැන්පතු රැස් කිරීම්, පසුගිය වර්ෂයට සාපේක්ෂව 1% හෝ ඊට වැඩි වර්ධනයක් ලබාගෙන තිබීම.

04 ණය තැන්පතු අනුපාතය, සලකා බලන මාසයේ 60%ක් හෝ ඊට වැඩි විය යුතුය. අනිවාර්යය ඉතිරි කිරීම් හැර අනිකුත් ඉතිරි කිරීම් තැන්පතු මුදල් අනුපාත ගණනයට සලකා බැලිය යුතුය.

05 සමාද්ධි බැංකු ණය තැන්පතු ඇතුළු සියළු කටයුතු බැංකු පරිගණක මෘදුකාංගය හරහා ගනුදෙනු කරන දිනයට Online සිදු කිරීම.

06 Manual සහ පරිගණක මෘදුකාංගය මගින් මාසික කේවල ශේෂ පිරික්සුම් ලබාගෙන තුල්‍යතා කර තිබීම. අදාළ මාසයේ ශේෂ පිරික්සුම් එළඹෙන මාසයේ 15 දිනට පෙර සිදු කර තිබීම. දැනට Manual අත්හැර දැමීමට අනුමැතිය ලත් බැංකු Manual සිදු කිරීම අවශ්‍ය නොවේ.

07 දී ඇති උපදෙස් මත මාසික ණය, තැන්පතු සහ ආයෝජන ප්‍රගති වාර්තා සකස් කර, එළඹෙන මාසයේ 05 දිනට පෙර බැංකු සමිතියට ලබා දී තිබීම.

08 අදාළ මාසය තුළ ලද සියළුම අභ්‍යන්තර/ බාහිර විගණන විමසුම්වලට, විමසුම් ලැබී දින 14ක් තුළ අදාළ අංශවලට පිළිතුරු ලබා දී තිබීම සහ පිළිතුරු නොදුන් විමසුම් නොතිබීම.

3.2. ග්‍රාම නිලධාරී වසම් වල සේවයේ නිරත ක්ෂේත්‍රගත භාර සමාදේශි සංවර්ධන නිලධාරීන් විසින් සම්පූර්ණ කළ යුතු සුදුසුකම්

1. මාසය තුළ, ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා අවම වශයෙන් නව ණය 05ක් ලබා දී තිබීම.
2. නිලධාරියා රාජකාරි නිරත ග්‍රාම නිලධාරී වසමේ බොල් ණය අනුපාතය 3%ක් හෝ ඊට අඩු විය යුතුය.
3. රාජකාරි නිරත නිත්‍ය සහ වැඩ බලන ග්‍රාම නිලධාරී වසම්වල සමාදේශි බැංකු කල් පසුව (මාස 09ට අඩු) ණය අනුපාතය 5% හෝ ඊට අඩු විය යුතුය.
4. සාමාජික, දිරිය මාතෘ, ළමා, සමූහ තැන්පතු වල පසුගිය මාසයට සාපේක්ෂව ක්ෂේත්‍රගත තැන්පතු රැස් කිරීමේ වර්ධනය 1% හෝ ඊට වැඩි විය යුතුය. මාසික ණය වාරික සඳහා රැස් කරන තැන්පතු මෙම සුදුසුකම සඳහා ඇතුළු කරගත යුතු නොවේ.

3.3 සමාදේශි බැංකු කාර්යය මණ්ඩලවලට හඳුන්වා දෙන නිර්ණායක සහ සුදුසුකම් කාර්යය මණ්ඩලයේ සියළු දෙනාට එකසේ බලපාන බවත් සුදුසුකම් ලත් විටක දීමනාව එකවරම සියළු දෙනාම වෙත ලබා දීමට කටයුතු කළ යුතුය. අප්‍රේල් මාසයේ සිට ඉදිරි මාස 06 කාලයක් තුළ සමාදේශි බැංකු හා බැංකු සමිති කළමනාකරණ මණ්ඩලය ලබා දී ඇති තීරණය ක්‍රියාත්මක නොකරන බැංකු කලාපවලට අයත් නිලධාරීන්ට මෙම දීමනා ලබා ගත නොහැකි වේ.

3.4 යම් මාසයකට අදාළ සුදුසුකම් ඉදිරි මාසයක සම්පූර්ණ කරන විටක පෙර මාසයට අදාළ දීමනාව ලබා ගැනීම සඳහා සුදුසුකම් නොලබයි.

04. දීමනාව ලබා ගැනීම සඳහා ඇති සුදුසුකම් සම්පූර්ණ කර ඇති බවට තහවුරුව ලබා දීම.

විස්තරය	තහවුරු ලබා දිය යුතු දිනය	තහවුරුව ලබා දීම නිලධාරියා
සමාදේශි බැංකුව	සෑම මසකම 20 දින හෝ ඊට පෙර	සමාදේශි බැංකු සමිති කළමනාකරු
කලාප සහකාර	සෑම මසකම 10 දින හෝ ඊට පෙර	බැංකු කළමනාකරු
ක්ෂේත්‍ර ගත සමාදේශි සංවර්ධන නිලධාරී	සෑම මසකම 10 දින හෝ ඊට පෙර	බැංකු කළමනාකරු

05. ගිණුම් සටහන

දීමනාව ලැබීමට සුදුසුකම් සපුරා ඇති විටක, අදාළ නිලධාරීන්ගේ පුද්ගලික ඉතිරි කිරීම් ගිණුම්වලට බැර කර ගෙවීම් කළ යුතුය.

සමාදේශි බැංකුව

වැය ගිණුම - කාර්යය මණ්ඩල දීමනා හා ගමන් වියදම් ගිණුම - හර (කේත අංකය 2113)
 දිරිය මාතෘ/ සාමාජික නොවන ඉතිරි කිරීමේ ගිණුම - බැර

06. නව දීමනාව ලබා ගැනීමට ඉහත කී නිර්ණායක/ සුදුසුකම් යම් සමාදේශි බැංකුවක් සම්පූර්ණ කිරීමට අපොහොසත් වන විටක පහත උපදෙස් මත කටයුතු කළ යුතුය.

- I. අනිකුත් සුදුසුකම් සම්පූර්ණ කර උපයා ගත යුතු ලාභය පමණක් උපයා නොමැති විටක එම බැංකුව 2023 මැයි මස සිට ඉදිරි මාස 06ක කාලයක් දැනටමත් ලබන පැරණි දීමනාව එලෙසින්ම ලබා ගත හැක. මෙම කාලය තුළ ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වුවහොත් තවදුරටත් දීමනාව ලබා ගැනීමට නොහැකි බවද කාරුණිකව දැනුම් දෙමි.
- II. යම් සමාදේශි බැංකුවක කාර්යය මණ්ඩලයේ පාලනයෙන් තොර කරුණු හේතු කරගෙන අලාභ ලබා ඇත්නම්, ක්ෂුද්‍ර මූල්‍ය අංශයට ලිඛිත ඉල්ලීමක් කර පූර්ණ අනුමැතිය ලබාගෙන 2023.12.31 දින දක්වා පැරණි දීමනාව ලබා ගැනීමට අවස්ථාව ලබා දෙනු ලැබේ.
- III. සමාදේශි බැංකුවට අදාළ නිර්ණායක හා සුදුසුකම් සමාදේශි බැංකුවක් සපුරා නොමැති විටක, එනමුත් නිර්ණායක වල සඳහන් උපයාගත් ලාභය නැමැති නිර්ණායකය සපුරා ඇත්නම් අදාළ නිර්ණායක හා සුදුසුකම් සපුරා තිබෙන ග්‍රාම නිලධාරී වසම්වල සේවයේ නිරත ක්ෂේත්‍රගත සමාදේශි සංවර්ධන නිලධාරීන්ට යෝජිත දීමනාව ලබා ගත හැකි වේ.

07. ලබා දී ඇති ඉලක්ක සමෘද්ධි බැංකු කාර්යය මණ්ඩලය හා ක්ෂේත්‍ර නිලධාරීන් විසින් නියමිත දිනවලට සපුරා ගෙන තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් මෙම වසර තුළ සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතු වේ.

08. සමෘද්ධි බැංකු දැනට අනුමත සති අන්ත දිනවල රාජකාරි ඉටු කිරීමට පෙර පූර්ව අනුමැතිය දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂගෙන් මින් ඉදිරියට ලබා ගත යුතුය. එහිදී ඉටු කරන රාජකාරිය සහ පැමිණෙන නිලධාරීන් පිළිබඳ තොරතුරු ලබා ගෙන අනුමැතිය ලබා දෙන ලෙස දන්වමි. තවද, රාජකාරි ඉටු කිරීම පිළිබඳ පසු විපරමක් සිදු කිරීමට කටයුතු කළ යුතුය.

09. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථීර පත්විමක් ලද ප්‍රජාමූල බැංකුවල රාජකාරි සිදු කරන නිලධාරීන් හා බැංකුවලට අදාළ රාජකාරිවල නියැලී ග්‍රාම නිලධාරි වසම් වල සේවයේ නිරත ක්ෂේත්‍ර ගත නිලධාරීන් මෙම දීමනා ලැබීමට සුදුසුකම් ලබයි.

10. දැනටමත් අතටපාඩු/ අතිකාල දීමනා හා යතුරු දාරක දීමනා සම්බන්ධව ලබා දී ඇති උපදෙස් නොවෙනස්ව තවදුරටත් වලංගු වේ.

11. මෙම චක්‍රලේඛ උපදෙස් අනුව අදාළ ගෙවීම් කිරීම 2023 මැයි මස සිට ක්‍රියාත්මක වන බව තවදුරටත් දන්වමි.

12. සමෘද්ධි බැංකු සම්භවල හා බැංකු මහා සංගමයේ රාජකාරි කරන නිලධාරීන්ගේ දිරි දීමනා ලබා දීම පිළිබඳ උපදෙස් පසුවට නිකුත් කරනු ඇත.



ආර්.පී.බී. නිලකසිරි
අධ්‍යක්ෂ ජනරාල්

පිටපත් :-

1. ලේකම් - කාන්තා, ළමා කටයුතු සහ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යාංශය
2. දිස්ත්‍රික් ලේකම්/ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය.
3. දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය.
4. ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව.
5. ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.
6. දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
7. සභාපති, සමෘද්ධි ප්‍රජාමූල බැංකු මහා සංගමය

- කා.දැ.ස.
- කා.දැ.ස.
- දැ.ගැ.ස.හා අ.ක.ස.
- දැ.ගැ.ස.හා අ.ක.ස.
- කා.දැ.ස.
- අ.ක.ස.
- දැ.ගැ.ස.